



(අටවැනි පාර්ලිමේන්තුව - පළමුවැනි සභාවාරය)

අංක 174.]

පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය

2017 ජූනි මස 21 වැනි බදාදා අ. භා. 1.00 ට

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

1.

697/16

ගරු බුද්ධික පතිරණ මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (4)

- (අ) (i) ලාක්ෂ්‍ය ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය ජීවිකාව කරගත් පිරිස මේ වනවිට එම කර්මාන්තයෙන් ඉවත් වෙමින් සිටින බවත්;
- (ii) අමුද්‍රව්‍ය හා වෙළඳපොළ පිළිබඳව ගැටලු පවතින බවත්;
- (iii) මෙම කර්මාන්තය තුළින් රටට විශාල විදේශ විනිමයක් ගෙන ආ හැකි බවත්; එතුමා දන්වන්නෙහිද?
- (ආ) (i) ලාක්ෂ්‍ය නිෂ්පාදන අපනයනය කරන්නේද;
- (ii) එසේ නම්, 2015 වසර තුළ ලබාගත් අපනයන ආදායම කොපමණද;
- (iii) අපනයනය නොකරන්නේ නම්, අපනයනය කිරීමට කටයුතු කරන්නේද;
- (iv) එසේ නම්, ඒ කවර දිනයක සිටද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) (i) රට තුළ ලාක්ෂ්‍ය කර්මාන්තයට අවශ්‍ය වෙළඳපොළ පුළුල් කිරීමට රජය පියවර ගෙන තිබේද;
- (ii) එසේ නම්, එම පියවර කවරේද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

2.

808/16

ගරු බිමල් රත්නායක මහතා,— නිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) දැනට පවුල් 1500කට වඩා වැඩි ප්‍රමාණයක් ජීවත්වන පොල්පිතිගම, ඉරුදෙනියාය ජනපදය 1970 දී රජයේ වගා සංග්‍රාමය යටතේ ජනාවාස ලෙස ආරම්භ වූ බවත්;
- (ii) මෙම ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය ජනපදවාසීන්ට නොමැතිවීම හේතුවෙන් ඔවුන් දුෂ්කරතා රැසකට මුහුණ දී ඇති බවත්;
- එතුමා පිළිගන්නෙහිද?
- (ආ) (i) ස්ථීර නිවාස, මංමාවත්, පාසල්, සමුපකාර, ප්‍රජාශාලා, විදුලිය සහ සමිති සමාගම් ඇතුළු යටිතල පහසුකම් සහිත රජයේ පරිපාලන කටයුතු සියල්ල සිදුවන මෙම ජනපදයේ ඉඩම්වල අයිතිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගත් වර්ෂය කවරේද;

(2)

- (ii) මෙම දුෂ්කරතා නිසාම ඇතැම්විට වනජීවී නිලධාරීන් සහ ජනපදවාසීන් අතර ගැටුම් පවා නිර්මාණය වන වාතාවරණයක් තුළ මෙම ඉඩම් නිදහස් කිරීමට කටයුතු නොකරන්නේ මන්ද;
- (iii) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා විසින් 6 වන පාර්ලිමේන්තුවේ වනජීවී අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන ලද මෙම ගැටලුවට ලබාදුන් විසඳුම / තීරණය කවරේද;
- (iv) එම විසඳුම/තීරණයට අනුව, මෙම ඉඩම් නිදහස් කිරීමට කටයුතු කරන්නේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

3.

1000/'16

ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (4)

- (අ) (i) 2009 මැයි 19 දිනට උතුරු පළාතේ පැවැති යුද, නාවික සහ ගුවන් හමුදා කඳවුරු සංඛ්‍යාව සහ ඒවායේ භූමි ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) 2015 ජනවාරි 08 දිනට උතුරු පළාතේ පැවැති යුද, නාවික සහ ගුවන් හමුදා කඳවුරු සංඛ්‍යාව සහ ඒවායේ භූමි ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) 2016 සැප්තැම්බර් 30 දිනට උතුරු පළාතේ පැවැති යුද, නාවික සහ ගුවන් හමුදා කඳවුරු සංඛ්‍යාව සහ ඒවායේ භූමි ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

4.

1124/'16

ගරු වමින්ද විජේසිරි මහතා, — පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (3)

- (අ) (i) වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ෧9ව පළාත තුළ පුද්ගලික බස් රථ සඳහා මාර්ග බලපත්‍ර ලබා දී තිබේද;
- (ii) එසේ නම්, එලෙස මාර්ග බලපත්‍ර ලබාදී ඇති මාර්ග කවරේද;
- (iii) එසේ මාර්ග බලපත්‍ර ලබාගත් පුද්ගලයන්ගේ නම් කවරේද;
- (iv) ඒ සඳහා අනුගමනය කළ ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

1139/'16

ගරු එස්. එම්. මරික්කාර් මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) පළමු ශ්‍රේණිය ළමුන් ඇතුළත් කර ගැනීමේදී ජාතික පාසල් හා පළාත් පාසල් සඳහා එකම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මකවේද;

- (ii) එසේ නම්, 2016 වර්ෂයේ බස්නාහිර පළාත් සභා පාසල් සඳහා මූලික සම්මුඛ පරීක්ෂණයෙන් ළමුන් ඇතුළත් කර ගැනීමෙන් අනතුරුව, ඉතිරි පුරප්පාඩු (රණවිරු සහ රාජ්‍ය සේවක) සඳහා ළමුන් ඇතුළත් කර ගැනීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ගය කවරේද;
- (iii) ඉතිරි පුරප්පාඩු සඳහා ඇතුළත් කර ගැනීමේදී පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා අවස්ථාවන් දෙක බැගින් ලබාදී තිබේද;
- (iv) එසේ නම්, ඒ සඳහා හේතු කවරේද;
- (v) ඉහත (iii) හි සඳහන් ක්‍රමය සාධාරණ නම්, ජාතික පාසල් සඳහාද එම ක්‍රමය අනුගමනය කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) බස්නාහිර පළාත් සභාව යටතේ ඇති ජනප්‍රිය පාසල් සඳහා පමණක් අතිරේක එක් පන්ති කාමරයක් හා ළමුන් 45ක් ඇතුළත් කර ගැනීමේ බලය තිබේද;
- (ii) එසේ නම්, ඒ සඳහා තීරණ ගන්නා ආයතනය කවරේද;
- (iii) ඒ සඳහා ළමුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදය කවරේද;
- (iv) ළමුන් ඇතුළත් කර ගැනීමේදී සෑම බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකුටම කෝටාවක් (මන්ත්‍රී පංගුවක්) ලබාදී තිබේද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

1146/16

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, — ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (3)

- (අ) (i) මඩකලපුව දිස්ත්‍රික්කයේ, කෝරළේපත්තු බටහිර ඕඩ්ඩමාවඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටුවන ලද දිනය කවරේද;
- (ii) ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ පිටපතක් සභාගත කරන්නේද;
- (iii) එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මගින් ආවරණය වන සම්පූර්ණ භූමි ප්‍රමාණය කොපමණද;
- (iv) එහි ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව කොපමණද;
- (v) එම ග්‍රාම නිලධාරී වසම්වල නිල අංක හා නාමයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටුවීමේදී නිල වශයෙන් සීමා නිර්ණය කිරීමක් සිදුවී තිබේද;
- (ii) එසේ නම්, ඒ පිළිබඳව විස්තර කවරේද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) එකී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ඇති ග්‍රාම නිලධාරී වසම් අතරින් කිසියම් වසමක/වසම්වල පරිපාලන කටයුතු හෝ මෙහෙයවීම් වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදුකරනු ලබන්නේද;
- (ii) එසේ නම්, එම ග්‍රාම නිලධාරී වසම්වල නාමය, නිල අංක ඇතුළු විස්තර ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

1164/'16

ගරු ඩග්ලස් දේවානන්ද මහතා, — බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, සම්පයිමඩු ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ, කටපහපුරම් ග්‍රාමයේ ජනතාව 1990 වර්ෂයේදී යුද්ධය හේතුවෙන් අවතැන්වූ බවත්;
- (ii) 2009 වර්ෂයේදී එසේ අවතැන්වූවන්ගෙන් පවුල් 130ක්, කිසිදු මූලික පහසුකමක් නොමැතිව නැවත පදිංචි කළ බවත්;
- (iii) මෙතෙක් ඔවුන්ට රජයේ සහන හෝ නිවාස යෝජනා ක්‍රමයක් හෝ නොලැබුණු බවත්;

එතුමා දන්තෙහිද?

- (ආ) (i) මෙම ජනතාවට නිවාස යෝජනා ක්‍රමයක් සහ නැවත පදිංචිවූවන් සඳහා අවශ්‍ය අනිකුත් සහනයන් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නේද;
 - (ii) එසේ නම්, එම පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

8.

1168/'16

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, — කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (3)

- (අ) (i) නාවලපිටිය මැතිවරණ බලප්‍රදේශයට අයත් උලපනේ පිහිටි කර්මාන්තපුරය ආරම්භ කිරීම සඳහා පසුගිය රජය විසින් වෙන්කළ මුදල කොපමණද;
- (ii) එහි කර්මාන්ත ශාලා කොපමණ සංඛ්‍යාවක් ආරම්භ කර ක්‍රියාත්මක වූයේද;
- (iii) මේ වනවිට වැසී ගොස් ඇති කර්මාන්තශාලා සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) ඉහත (අ)(i) හි සඳහන් කර්මාන්තපුරය යළි නගා සිටුවීමට නව වැඩපිළිවෙළක් සකස් කර තිබේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

9.

1170/'16

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, — කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) 2014 සැප්තැම්බර් සිට 2015 පෙබරවාරි දක්වා කාලයේදී ලංකා සතොස මහින්ද ආනයනය කරනු ලැබූ සහල් ප්‍රමාණය කොපමණද;
- (ii) ඒ සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;
- (iii) එක් එක් ආයතනය ඉදිරිපත් කළ මිල ගණන් කවරේද;
- (iv) ආනයනික සහල් නිෂ්කාශනය කිරීම හා ප්‍රමාද ගාස්තු වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුවට සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට ගෙවනු ලැබූ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(5)

- (v) සහල් කිලෝවක ආනයනික මිල සහ විකුණුම් මිල වෙන් වෙන් වශයෙන් කවරේද;
- (vi) ඒ අනුව ලංකා සතොසට සිදුවූ අලාභය කවරේද;
- (vii) මෙම තොගයෙන් විකුණනු ලැබූ සහල් ප්‍රමාණය කොපමණද;
- (viii) නරක් වූ සහල් ප්‍රමාණය සහ සත්ව ආහාර ලෙස සහල් විකිණීමට කැබිනට් අනුමතිය ලැබුණු දිනය කවරේද;
- (ix) එසේ විකිණූ සහල් ප්‍රමාණය, කිලෝවක විකුණුම් මිල සහ සිදු වූ අලාභය වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (x) සත්ව ආහාර ලෙස එම නරක් වූ සහල් මිලදී ගත් ආයතනය සහ ප්‍රමාණය කවරේද;
- (xi) සහල් ආනයනයේ සිට විකිණීම දක්වා සමස්ත ක්‍රියාවලිය තුළ ලංකා සතොස වියදම් කළ මුදල, ඉපයූ මුදල හා අලාභය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

10.

1178/'16

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) 1983 වර්ෂය වනවිට යාපනය නගරය තුළ පැවති සුළු, මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යාපාර සංඛ්‍යාව කොපමණද;
- (ii) එම සංඛ්‍යාවෙන් දමිළ ව්‍යාපාරිකයන්ට අයත් ව්‍යාපාර සංඛ්‍යාව කොපමණද;
- (iii) සිංහල හෝ වෙනත් ජන වර්ගයක පුද්ගලයන්ට අයත් ව්‍යාපාර සංඛ්‍යාව කොපමණද;
- (iv) එහි සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) 1983 වර්ෂයේ දමිළ සහ සිංහල ව්‍යාපාරිකයන් පවත්වාගෙන ගිය ව්‍යාපාර සියල්ලම මේ වනවිටත් ක්‍රියාත්මක වන්නේද;
- (ii) නොඑසේ නම්, එම ව්‍යාපාර පවත්වාගෙන ගිය පුද්ගලයන් හෝ ඒවායේ උරුමකරුවන් හෝ යාපනය දිස්ත්‍රික්කය තුළ මේ වනවිටත් ජීවත්ව සිටින්නේද;
- (iii) එසේ නම්, එහි සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

11.

1278/'16

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

- (අ) (i) 2015.10.01 දිනට අධ්‍යාපන සේවා නියුක්තියන්ගේ සමුපකාර සකසුරුවම් හා ණය දෙන සමිතිය සතුව පවතින සම්පූර්ණ මුදල් ප්‍රමාණය කොපමණද;
- (ii) 2016.06.11 වනවිට එම සමිතිය සතුව තිබූ ස්ථිර තැන්පතු ප්‍රමාණය කොපමණද;

(6)

- (iii) මේ වනවිට ඉහත කී සමිතියෙන් ණය අයදුම්කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
- (iv) එම ණය අයදුම්කරුවන් අතරින්, ණය අනුමත වූ නමුත්, මෙතෙක් ණය මුදල් මුදා හැර නොමැති සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;
- (v) එම ණය අයදුම්කරුවන්ට ගෙවිය යුතුව ඇති ණය මුදල්වල එකතුව කොපමණද;
- (vi) එකී ණය අයදුම්කරුවන් වෙත ණය මුදල් මුදා හැරීම ප්‍රමාද වීමට හේතුව කවරේද;
- (vii) ඉහත කී සමිතිය තම සාමාජිකයන් වෙත නිසි ලෙස ණය මුදල් මුදා හැරීමට නොහැකි තත්ත්වයකට පත්වී ඇති බව දන්තේද;
- (viii) එසේ නම්, එම සමිතියේ මූල්‍ය පාලනය විධිමත් කිරීම සඳහා ඉදිරියේ දී ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

12.

1289/'16

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, — උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් නැංවීමෙහිලා අතිශයින්ම තීරණාත්මක වූ අධිවේගී මාර්ග තැනීම, ඉකුත් රජයේ ප්‍රමුඛ සංවර්ධන මූලෝපායක් වූ බවත්;
- (ii) ඒ අනුව, ඉදිවෙමින් පවතින මාතර - බෙලිඅත්ත අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් මේ වනවිට ඇරඹී ඇති අතර, ඒ සඳහා අවශ්‍ය ඉඩම් අත්කරගෙන ඇති බවත්;
- (iii) මාතර, තිඟගොඩ කොට්ඨාශයේ වන්දි තක්සේරු කිරීමේදී ඉඩම් හිමියන්ට යම් අසාධාරණයක් සිදුවී ඇති බවත්;
- (iv) එහිදී අධිවේගී මාර්ගයට යාබදව ඉතිරිවන ඉඩම්වල වටිනාකම, පවතින වටිනාකමට සාපේක්ෂව අඩුවීම තක්සේරු කර නොමැති බවත්;
- (v) දේපළ කොටසක් පමණක් පවරා ගැනෙන අවස්ථාවන්හිදී ඉතිරිවන කොටස ආන්තික ඉඩම් බවට පත්වීම සැලකිල්ලට ගෙන නොමැති බවත්;
- (vi) කුඹුරු ඉඩම් පවරා ගැනීමේදී ගණනය කරනු ලැබූ, අනාගත වෘත්තීය අභිවෘද්ධිය, ගොඩ වගාවන් සඳහා ගණනය කර නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) සාමාන්‍ය මහා මාර්ගයක් පුළුල් කිරීමේදී, යාබද ඉඩම්වල වටිනාකම් ඉහළ ගියද, අධිවේගී මාර්ගයන්ට අදාළව එසේ නොවීම පිළිබඳ විශේෂයෙන් සලකා බලන විකල්ප වන්දි තක්සේරු ක්‍රමයක අවශ්‍යතාවය පිළිගන්නේද;
- (ii) ඒ අනුව, තිඟගොඩ, කපුදූව ප්‍රදේශයේ දේපළ සහ වගාවන් අභිවෘද්ධිවන්ට සහනයක් ලබාදීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

13.

1321/'16

ගරු වාසුදේව නානායක්කාර මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2014.01.09 සහ 2014.07.01 යන දිනයන්හි අවුරුදු 03ක් සඳහා යැයි පවසමින් 175 දෙනෙකුත්, 2014.11.14 දින, දින නියමයක් නොමැතිව තවත් 14 දෙනෙකු සහ 2016.10.20 දින කාන්තාවන් 02ක් සහ පිරිමින් 03 දෙනෙකුත්, බහුවිධ නිපුණතා අභ්‍යාසලාභීන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියට බඳවා ගනු ලැබුවේද;
- (ii) ඔවුන්ට වසරකට අනියම් නිවාඩු 07ක් සහ අසනීප නිවාඩු 14ක හිමිකම ඇති බවත් දැනුම් දී තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) අමාත්‍යවරයාගේ උපදෙස් අනුව 2015 ජූලි මස වානික විභාගයක් පැවැත්වූ බවත්; එයට 30 දෙනෙකු පෙනී සිටි බවත්, ඔවුන් රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණයටද කැඳවූ බවත් පිළිගන්නේද;
- (ii) 2016. 06. 16 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුව අනුව, සියලු පුරප්පාඩු සම්පූර්ණ කළ යුත්තේ අභ්‍යාසලාභීන්ගෙන් යැයි සඳහන් වූවත්, එසේ නොකර අමාත්‍යවරයා විසින් ආරක්ෂක අංශයට 95ක් ද, පසුව 120ක්ද, ඉන්පසු තවත් 600ක්ද සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා වැඩ සහායක/ලිපිකරු තනතුරු පත්වීම් ලබාදී තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

14.

1398/'16

ගරු බන්දුල ගුණවර්ධන මහතා,— ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) 2016 අයවැයෙහි අංක 168 යෝජනාව අනුව, කුරුඳු පුහුණු පාසැල් ව්‍යාප්ත කිරීම සඳහා වෙන් කළ රුපියල් මිලියන 50ක මුදල වැය කළ ආකාරය පිළිබඳ වැය විස්තරයක් ඉදිරිපත් කරන්නේද;
- (ii) නොඑසේ නම්, ඒ මන්ද;
- (iii) ශ්‍රී ලංකාව තුළ පිහිටුවා ඇති කුරුඳු පුහුණු පාසැල් සංඛ්‍යාව කොපමණද;
- (iv) එම පාසැල් පිහිටා ඇති ස්ථාන කවරේද;
- (v) 2016 වර්ෂය තුළදී කුරුඳු පුහුණු පාසැල් තුළ පුහුණුව ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව සහ නම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

15.

1586/'17

ගරු සන්දීප් සමරසිංහ මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා සබරගමුව ප්‍රධාන අමාත්‍යවරයා භාවිතා කරන වාහන සංඛ්‍යාව කොපමණද;
- (ii) එම එක් එක් වාහනයේ වර්ගය හා අංකය කවරේද;

(8)

(iii) එම එක් එක් වාහනයේ නඩත්තු කටයුතු සඳහා වැයකළ මුදල් ප්‍රමාණය වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) ප්‍රධාන අමාත්‍යවරයා විසින් වාහන අවහාචනාවක් සිදුකර ඇත්නම්, ඒ සම්බන්ධව අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

ප්‍රධාන කටයුතු ආරම්භයේ දී

පනත් කෙටුම්පත් පිළිගැන්වීම පිළිබඳ දැනුම්දීම

1.

ක්‍රීඩා අමාත්‍යතුමා, — සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය අධිකාරිය (සංශෝධන), — 1999 අංක 17 දරන සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය අධිකාරිය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

යෝජනා පිළිබඳ දැනුම්දීම

2.

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, — පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ අවසරය, — පහත සඳහන් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුය:—

“විජය උදාන පදනම සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.”

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*1.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*2.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා, — සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය (අංක 1), — සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 32 වගන්තිය සමඟ කියවිය යුතු 25 වගන්තිය යටතේ මත්පැන් බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2016 දෙසැම්බර් 15 දිනැති අංක 1997/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2017.06.06 දින ඉදිරිපත් කරන ලද නිවේදනය අනුමත කළ යුතු ය.

(අංක 992 දරන සුරාබදු නිවේදනය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*3.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා, — සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය (අංක 2), — සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 32 වගන්තිය සමඟ කියවිය යුතු 25 වගන්තිය යටතේ අරක්කු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2016 දෙසැම්බර් 20 දිනැති අංක 1998/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2017.06.06 දින ඉදිරිපත් කරන ලද නිවේදනය අනුමත කළ යුතු ය.

(අංක 994 දරන සුරාබදු නිවේදනය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*4.

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා,— සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත යටතේ නියෝග,— 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ 6 වගන්තියේ (ඉ) ඡේදය සහ 21 වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 51 වගන්තිය යටතේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 දෙසැම්බර් 06 දිනැති අංක 1996/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2017.06.07 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

*5.

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා,— අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප් හා දීමනා ප්‍රතිශෝධනය කිරීම,— 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 16(1) වගන්තිය මඟින් කොමිෂන් සභාවට පැවරී ඇති කාර්යයන් ඉටු කරලීම පිණිස එම කොමිෂන් සභාවට සහාය වීමට අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත්කිරීමට සහ එම තනතුර දරන තැනැත්තාට පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලබන වැටුපක් ගෙවීමට විධිවිධාන සලස්වා දී ඇති හෙයින්ද;

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට 2016.11.24 දින සිට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයේ රාජකාරි කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පත් කර ඇති හෙයින්ද;

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතාට පෞද්ගලික වන සේ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට හිමි මාසික වැටුප හා රජයේ නිල නිවාසයක් ලබා දී නොමැති නම්, නිවාස කුලී දීමනාව ඇතුළු සියලු දීමනා (දුරකථන දීමනාව සහ ඉන්ධන දීමනාව හැර) ලබාදීමටත්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට හිමි අමාත්‍යාංශ ලේකම් දීමනාව, දුරකථන දීමනාව සහ ඉන්ධන දීමනාව 2016.11.24 දින සිට ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබා දී ඇති හෙයින්ද;

ඊට අනුකූලව, 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 16(2) වගන්තිය ප්‍රකාරව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා වෙත රජයේ ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන පරිදි ඉහත සඳහන් මාසික වැටුප හා දීමනා ගෙවීමට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*6.

ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත — විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2017 මාර්තු 08) [1].

*7.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලිපි සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම් සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*8.

විදේශ විනිමය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*9.

ජන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*10.

ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*11.

අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*12.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා, — ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග, — 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 118 වගන්තිය සමඟ කියවිය යුතු 142 වගන්තිය යටතේ වෛද්‍ය උපකරණ මිල නියම කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 පෙබරවාරි 17 දිනැති අංක 2006/45 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2017.05.23 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*13.

අධිකරණ අමාත්‍යතුමා සහ බුද්ධගාසන අමාත්‍යතුමා, — අධිකරණ සංවිධාන පනත යටතේ නියෝගය, — 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 60 වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 61 වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 මාර්තු 27 දිනැති අංක 2012/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2017.05.23 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

*14.

බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*15.

ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*16.

වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමා, — වෙළඳ නැව් පනත යටතේ නියෝග, — 1971 අංක 52 දරන වෙළඳ නැව් පනතේ 139 වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 321 වගන්තිය යටතේ බහාලුම් දළ ස්කන්ධ සත්‍යායන සම්බන්ධයෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 අගෝස්තු 11 දිනැති අංක 1979/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2017.02.21 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*17.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව, — විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2016 ජූනි 22), — “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (5) (අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව විසින් 2016 පෙබරවාරි 25 දිනැති අංක 1955/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.05.06 දින ඉදිරිපත් කරන ලද, ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ඡන්දාධාර විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ/ මෙහෙයුම් ප්‍රතිපත්ති අනුමත කළ යුතු ය.” යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදී.

18.

ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

19.

ලමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

20.

ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

21.

ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

22.

මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

23.

ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

24.

ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීමේ සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.

[1]

“පනත් කෙටුම්පත දැන් දෙවැනි වර කියවිය යුතුය” යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදී.
